

මිනින්දෝරු දෙපාර්තමේන්තුව

1998 අංක 21 දරණ හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ මැනුම් සිදු කර කඩඉම් සිතියම් හා පිඹුරු පිළියෙල කිරීම සඳහා ලියාපදිංචි බලයලත් මිනින්දෝරුවරුන් ලියාපදිංචි කිරීම 2015 වර්ෂය සඳහා සුදුසුකම්, තෝරා ගැනීමේ ක්‍රමය හා සාමාන්‍ය උපදෙස්

1. සුදුසුකම්

- I. කැඩැස්තර මැනුම් සඳහා ජර්නිතන සහතික ලත් ලියාපදිංචි බලයලත් මිනින්දෝරුවරුන් පමණක් මෙම කාර්යය සඳහා තෝරා ගැනීමට නියමිතය. මැනුම් වැඩ පැවරීම සඳහා ඒ වසරට අදාලව වාර්ෂික බලපත්රය ඔවුන් වෙත තිබිය යුතුය.
- II. පූර්ණමාන භාවිතා කර මැනුම් කිරීමේ සහ පරිගණක ආශ්රයෙන් ආංඛික කැඩැස්තර සිතියම් නියැකීම මෙන්ම දෙපාර්තමේන්තුව මගින් සපයනු ලබන ආංඛික දත්ත පිළිවිතර සහ ජර්මතිය අනුව ඉඩම් විස්තර ලැයිස්තු පිළියෙල කිරීමේ හැකියාව සහ සර්වේයර් ජනරාල් විසින් වරින් වර නියම කරන නව තාක්ෂණික ශිල්ප ක්රම හඳුන්වා දීමේදී ඒවාට අනුවර්තනය වීමේ හැකියාව අයදුම්කාර ලියාපදිංචි බලයලත් මිනින්දෝරුවරුන්ට තිබිය යුතුය.

2. තෝරා ගැනීමේ ක්‍රමය

මෙය රජය මගින් ප්‍රකාශයට පත් කරන ලද ඉලක්කගත ජාතික වැඩසටහනක් බැවින්, එය කාර්යක්ෂමව ඉදිරියට ගෙන යෑම සඳහා සුදුසු ලියාපදිංචි බලයලත් මිනින්දෝරුවන් මෙම කාර්යයට තෝරා ගැනීමට දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන මණ්ඩලය විසින් පත්කරනු ලබන ඇගයීම් මණ්ඩලයක් මගින් ලබාදෙන නිර්දේශ සහ පළාත් සර්වේයර් ජනරාල්වරුන්ගෙන් ලබාගන්නා නිර්දේශ මත කටයුතු කරනු ලැබේ. කලින් කරන ලද කැඩැස්තර මැනුම් සම්බන්ධව අයදුම්කරුවන් සපයන තොරතුරු දෙපාර්තමේන්තුව සතු තොරතුරු සමග ගලපා ඇගයීම් කටයුතු සිදුකරන අතර තොරතුරු රහිතව හෝ අඩුපාඩු සහිතව ඉදිරිපත් වන අයදුම්පත් දෙපාර්තමේන්තුව සතු තොරතුරු පමණක් යොදා ගනිමින් ඇගයීම් සිදු කරනු ඇත. එසේ තෝරාගන්නා අය හට වැඩ සැපයීමේදී පහත අනුපිළිවෙල යොදා ගනු ඇත.

- I. 2010 සිට 2014 දක්වා වසරවල බිම්සවිය වැඩ සටහන යටතේ වැඩෙහි නිරතවන ලද ලියාපදිංචි බලයලත් මිනින්දෝරුවරුන් අතරින් අපේක්ෂිත සාධනීය වැඩ ප්‍රගතියක් පෙන්වන ලද ලියාපදිංචි බලයලත් මිනින්දෝරුවරුන් හට ප්‍රමුඛතාවය ලබා දෙනු ඇත.
- II. අපේක්ෂිත සාධනීය ප්‍රගතියට අඩු නමුත් අවම කැබලි 40ක මාසික සාමාන්‍ය ප්‍රගතියක් ඇති අයදුම්කරුවන් අයදුම්කාර නවක ලියාපදිංචි බලයලත් මිනින්දෝරුවරුන් හා සමාන ප්‍රමාණවලින් සලකා කටයුතු කරනු ලැබේ.
- III. මාසික සාමාන්‍ය වැඩ ප්‍රගතිය කැබලි 40කට අඩු අයදුම්කරුවන්ට ඇගයීම් ලේඛණයේ අවම ප්‍රමුඛතාවය හිමිවන අතර ඔවුන් පිළිබඳව කටයුතු කිරීමේදී ප්‍රසම්පාදන මණ්ඩල තීරණය මත කටයුතු කරනු ඇත.
- IV. අයදුම්කරුවන් අයදුම්පත් ඉදිරිපත් කරන දිනදී සහ ගිවිසුම්ගත වන අවස්ථාව වන විට ඕනෑම භූගෝලීය තත්වයන් යටතේ ක්ෂේත්‍ර මැනුම් කිරීමට හැකිවන පරිදි මනා ශාරීරික යෝග්‍යතාවයකින් යුක්ත විය යුතුය.
- V. 2010-2014 වර්ෂ දක්වා වර්ෂවලදී කැඩැස්තර මැනුම් වැඩ භාර ගෙන වැඩ අවසන් නොකරන ලද හෝ වැඩ භාර ගෙන අනවශ්‍ය ලෙස වැඩ ප්‍රමාද කරන ලද හෝ දෙපාර්තමේන්තුව විසින් අසාධුලේඛණගත කර ඇති හෝ අයදුම්කරුවන්ගේ අයදුම්පත් ඇගයීම් නොකරනු ලැබේ.
- VI. ඉහත කී සියලුම තෝරා ගැනීම් හා වැඩ පැවරීම් එක් එක් දිස්ත්‍රික්කයේ ඒ වන විට කිරීමට ඇති වැඩ ප්‍රමාණයන් අනුව පමණක් තීරණය වේ.
- VII. වැඩ පැවරීමේ අවසාන තීරණය ගැනීමේ බලය සර්වේයර් ජනරාල් සතු වේ.

3. සාමාන්‍ය උපදෙස්

- I. අදාළ ප්‍රදේශයේ හිමිකම් නිරවුල් කිරීමේ සහකාර කොමසාරිස් වරයා විසින් තීරණය කළ සහ බලයලත් මිනින්දෝරුවරයා විසින් මායිම් නිරවුල් බවට ක්ෂේත්‍රයේදී හඳුනා ගෙන සහකාර කොමසාරිස් වරයා විසින් අනුමත කරන ලද සියලුම ඉඩම් කැබලි වල මායිම් , මායිම් ගල් ආඥා පණතට අනුව මායිම් ගල් යොදා හෝ ස්ථිර මායිම් සහිතව මැනුම් කළ යුතුය.
- II. මායිම් ආරවුල් සහිත හෝ අධිකරණ කටයුත්තක් සම්බන්ධයෙන් යොමු කර ඇති යාබදව පිහිටි ඉඩම් කැබලි සියල්ල එක ඉඩම් කැබැල්ලක් ලෙස මැනුම් කළ යුතුය.
- III. ගැටළු සහිත ඉඩම් වල මැනුම් කටයුතු සඳහා වැඩිදුර උපදෙස් අධීක්ෂණය භාර මිනින්දෝරු අධිකාරී වෙතින් ලබා ගත යුතුය.
- IV. මායිම් ගල් , ලියාපදිංචි බලයලත් මිනින්දෝරු තැන විසින් ප්‍රවාහනය කර ගත යුතුය.
- V. මැනීමට යටත් වන ප්‍රදේශයේ එක් කලාපයක් සඳහා කලාපයේ විශාලත්වය සලකා මූලික පාලන ලක්ෂ්‍ය පිහිටුවා දීම මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් සිදු කළ පසු (SLD99) ජාතික බණ්ඩාංක පද්ධතියට අනුව පාලන පරික්‍රමණ හා අනෙකුත් සියළුම විස්තර මැනුම් සිදු කළ යුතු වේ.
- VI. මැනුමට අදාළ ප්‍රදේශයේ පැරණි ලේඛණ ආදිය පරීක්ෂා කිරීම අදාළ ප්‍රාදේශීය මිනින්දෝරු කාර්යාලයේදී හෝ නොවැලැක්විය හැකි අවස්ථාවකදී දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ මිනින්දෝරු අධිකාරීගේ අනුමැතිය මත දිස්ත්‍රික් මිනින්දෝරු කාර්යාලයේදී සිදු කළ යුතුය.
- VII. මෙම කැඩැස්තර මැනුම් හා පිඹුරු කටයුතු සියල්ලම කැඩැස්තර මැනුම් සම්බන්ධයෙන් වන සර්වේයර් ජනරාල්ගේ රෙගුලාසි සහ උපදෙස් වලට අනුකූලවම සිදු කළ යුතුය.